

මාලු මිරිස්.

අඩි දෙකක් පරතරය සිටිනාමේ එක ස්ථානයක පැළ 2 බැගින් සිටුවන්න. තුන් මාසයකින් මිරිස් කැඩීම ආරම්භ කළ හැකි අතර, මාස දෙකක් යනතුරු එසේ කළහැක. එක් පැළයකින් කන්නයක් තුළ කරල් 20 සිට 30 දක්වා ලබාගත හැකිවේ.

කක්කාලි.

මැලවෙන රෝගයට ගොදුරු නොවන වර්ගය තෝරා ගන්න. මෙය ආධාරකයක් අවශ්‍ය නැති පඳුරු සහිත වර්ගයකි. පේලි අතර අඩි 2 ක් පරතරය තිබිය යුතු අතර, එක් එක් පේලියේ අඩියක් පරතරය ඇතිව එකතැනක පැළ දෙක බැගින් සිටවිය යුතුය. මාස 2 1/2 න් අස්වැන්න නෙලිය හැක. එක පඳුරකින් සාමාන්‍යයෙන් රාත්තල් 6 ක පමණ අස්වැන්නක් ලබාගත හැකිවේ.

බණ්ඩක්කා.

එක් වලක ඇට 3 සිට 4 දක්වා රෝපනය කර හොඳින් වැඩි ඇති පැළ දෙකක් ඉතිරි කරන්න. පැළ අතර පරතරය අඩි 2 සිට 2 1/2 දක්වා විය යුතුය. පිඳීම මාස 1 1/2 න් සිදුවේ. පැළයකින් කරල් 10 සිට 15 දක්වා කැපීමට හැකිවේ.

කඩපි.

බුඹ්බාවෝ වර්ගය ඉතා ඉක්මණින් වැඩෙන පඳුරු සහිත වර්ගයකි. අස්වනු නෙලීම දවස් 45 න් ආරම්භ කළහැකි අතර, දින 75 ක් දක්වා එසේ කළහැක. පැළ අතර අඟල් 18 ක් සිටින සේ එක වලක පැළ දෙක බැගින් සිටුවන්න. හවිරි මැ වැල් දූවන වර්ගයකි. වැල් ඇඳීම සඳහා අඩි 4 සිට 5 දක්වා උස ඇති අකුලක්



සිටුවන්න. පේලි 2 ක් අතර අඩි 5 ක් වනසේත්, පැළ දෙකක් අතර අඩි තුනක් වනසේත් එක තැනක පැළ දෙකක් සිටුවන්න.

පිපිඤ්ඤා.

කැකිරි සහ සලාද පිපිඤ්ඤා දෙවර්ගයම අඩි 6 ක් පරතරය ඇතිව සිටුවා පොළොවේ ඇඳි යන්නට ඉඩහැරිය හැක. මාස 2 න් පසුව පලදාව ඇතිවේ.

කොළ සහ පලාවග්ගී

කතුරු මුරුගා.

පැළ දෙකක් හෝ තුනක් සාමාන්‍ය පවුලකට ප්‍රමාණවත් වේ. අඩි 8 ක් පරතරය ඇතිව සිටුවන්න. කොළ සහ මල් නෙලීම මාස 6 සිට 8 දක්වා කාලයකින් ආරම්භ කළහැක.

නිවිති.

සෙවන සහිත ස්ථානයක අඩි 1 1/2 න් පරතරය ඇතිව සකස් කරගන්නා වලවල්වල එක වලක පැළ දෙක බැගින් සිටුවා ගන්න. දඩු ඇඳියාම මාස දෙක

කින් පමණ ආරම්භ වේ. එවිට ඒවා අඩි 2 ක් පමණ උස ඇති මැස්සකට යැවීමට සලස්වන්න. මාස තුනකින් පසු නිවිති කැපීමට හැකිවන අතර මාස 4 ක් පමණ යනතුරු නිවිති ලබාගත හැක. දළුලුම පහසුවීම සඳහා මුලින් කොළ කීපයක් ඉතුරු කර නිවිති කැපීම කරන්න. අමු ගොම සහ ජලය මිශ්‍රකළ ගවමුත්‍රා වරින් වර යෙදීමෙන් නිවිති වගාව සාරවත් කරගත හැක.

තම්පලා.

අඟල් 6 න් 6 ට පරතරය ඇතිව පැළ සිටුවන්න. මාස 1 1/2 කින් පසු කොළ නෙලීම ආරම්භ කළහැකි අතර, මාස දෙකක පමණ කාලයක් එසේ කොළ ලබාගත හැක.

ගොටුකොළ.

පඳුරු ගොටුකොළ වර්ගය අඟල් 6 න් 6 ට සිටුවන්න. සරු කොළ වගාව ලබා ගැනීම සඳහා සෙවන සහිත ස්ථානයක් අවශ්‍ය වේ. මල් පෝච්චිවලද ගොටුකොළ වගාකළ හැක, තුන් මස

කින් කොළ නෙලීම ආරම්භ කළහැකි වන අතර, අවුරුද්දක පමණ කාලයක් කොළ නෙලීම කළ හැකිවේ.

කන්කුන්.

ඇඳි නොයන වර්ගයේ පපුරු සහිත කන්කුන් ගෙවතු වගාවට වඩා සුදුසුය. මේවා මල්පෝවිවි වල ද හොඳින් වගා කළ හැක. අභල් 6 සිට 8 දක්වා දිගට කපා ගත් දඩු රෝපනය සඳහා යොදා ගත හැක. කන්කුන්වලට වැඩි පුර වතුර යෙදිය යුතුය. මාස 3 කින් කන්කුන් කැපීම ආරම්භ කළහැකි අතර අවුරුද්දක පමණ කාලයක් කොළ ලබාගත හැක. (සැලකිය යුතුයි:- කරපි-වා දිනපතා අවශ්‍ය කොළ වර්ගයකි ඔබගේ ගෙවත්තේ පැළයක් නැත්නම්, දැන් සිටුවන්න.)

පළතුරු වර්ග

දෙහි.

ගම්බද දෙහි වඩාත් සුදුසු වර්ගයයි. නමුත් මෙය පළ දැරීමට

අවුරුදු 2 සිට 2 1/2 ක කාලයක් ගන්නා බැවින්, පලදායී ඇති වන්නේ කාලයකට පමණක් වන බැවින් “ලෙමන්” වර්ගයේ පැළයක් ද සිටුවා ගන්න. මෙම වර්ගය මාස 9 සිට 15 දක්වා කාලයක් තුළ පළදැරීම ආරම්භ කරන අතර, අවුරුද්ද පුරා ඒවායේ පළදැරීම සිදුවේ. මෙයින් ඔබට වර්ෂය පුරා දෙහි ලබා ගැනීමට හැකිවෙනවා ඇත.

ගස්ලඩු.

ඔබ කැමති ගස්ලඩු වර්ගයක හොඳ ගෙඩියක ඇට පැළ කිරීම සඳහා යොදා ගන්න. අමු ඇට හෝ වේලාගත් ඇට පැළකිරීමට සුදුසුය. කෙසේ වෙතත් පැළ කිරීමට ගන්නා ඇට සතියකට වඩා පරණ ඒවා නොවිය යුතුය මුත් කරගත් පසෙහි එක් ස්ථානයක ඇට 3 ක් හෝ 4 ක් සිටුවන්න. මෙම පැළ මල් දරන අවස්ථාව දක්වා වැඩිමට ඉඩ හැර එක ස්ථානයක ඵලදාරීය හැකි එක පැළයක් පමණක් ඉතිරි කර අනික් පැළ ඉවත් කරන්න.

එක ගසකින් වර්ෂයකට ගෙඩි 30 සිට 40 දක්වා ප්‍රමාණයක් ලබාගත හැක. සමහර ප්‍රදේශවල ගස්ලඩු ගස් දරුණු වෛරස් රෝගයකට භාජනය වී කොළ කුඩාවීම සහ කහවීම සිදුවන බැවින් එවැනි ගස් යාබද ඉඩම්වල පිටිනියේ නම් ඔබේ ඉඩමේ ගස්ලඩු වගා කිරීමෙන් වලකින්න. මෙම වෛරසයට සොයාගත් ප්‍රතිකාරයක් නැත.

කෙසෙල්.

(ඉඩ ඇත්නම් පමණක් වගා කිරීමට තෝරා ගන්න.) ඇඹුල් සහ අළු කෙහෙල් ඉතා ලෙහෙසියෙන් වගා කළ හැකි වර්ග වේ. කැනක් වැටුන මව් පැළයකට කුරුල්ලන් දෙදෙනෙකුට වඩා නොසිටිය යුතුයි. වැඩිපුර ඇති (පටු පත්‍ර සහිත) කුරුල්ලන් ඉවත්කර වෙනම පැළ කිරීමට ගත හැක.

අඹ.

වෙල්ල කොළොම්බන් සහ විලාඩි බොහෝ ප්‍රදේශවලට ගැලපෙන අඹ වර්ග වේ.